



පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - උතුරු මැද පළාත
மாகாணக் கல்வித்திணைக்களம் - வடமத்திய மாகாணம்
Department of Education – North Central Province



10 ශ්‍රේණිය

දෙවන වාර පරීක්ෂණය - 2025

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 1 ,11 පත්‍ර

විෂයය :-

පිළිතුරු පත්‍රය

ප්‍රශ්න අංකය	පිළිතුර
01	1
02	4
03	3
04	3
05	4
06	2
07	2
08	4
09	4
10	3
11	3
12	2
13	3
14	4
15	4
16	3
17	3
18	1
19	2
20	1

ප්‍රශ්න අංකය	පිළිතුර
21	2
22	2
23	3
24	2
25	2
26	2
27	1
28	2
29	2
30	2
31	3
32	3
33	1
34	1
35	2
36	4
37	2
38	3
39	2
40	3

11 පත්‍රය

- (1) (1) (අ) ආහාර (ලකුණු 01)
- (අ) භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර (ලකුණු 01)
- (11) (අ) ඔව් (ලකුණු 01)
- (අ) 1918 අංක 16 දරණ ව්‍යාපාර ආඥා පනත යටතේ / ව්‍යාපාර නාම ප්‍රඥප්තිය (ලකුණු 01)
- (111) (අ) අයිතිකරු / රවිඳු , ප්‍රජාව , සුපිරි වෙළෙඳසැල් (ලකුණු 01)
- (අ) අවට ප්‍රජාවගෙන් හා සුපිරි වෙළෙඳසැල් වලින් නිෂ්පාදිත සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම (ලකුණු 01)
- (IV) (අ) පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට / තරගයට සාර්ථකව මුහුණ දීමට (ලකුණු 01)
- (අ) අන්තර්ජාලය හරහා ඇණවුම් ලබා ගැනීම (ලකුණු 01)
- (V) භූමිය - වී නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉඩම
- ශ්‍රමය - අයිතිකරුගේ ශ්‍රමය හා රවිඳුගේ ශ්‍රමය
- ප්‍රාග්ධනය - මුදල් / ලොරි රථය
- ව්‍යවසායකත්වය - රවිඳු හා ඔහුගේ පියා විසින් ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාම (ලකුණු 1/2 x 4=2)
- (VI) ජංගම නොවන වගකීම් රු.1000000 ක ණය මුදල (ලකුණු 02)

මුදල් ගිණුම

හර			බැර		
දිනය	විස්තරය	වටිනාකම	දිනය	විස්තරය	වටිනාකම
෧ 1/2	බැංකු ණය සහල් අලෙවි ආදායම්	1000000	1/31	නිෂ්පාදන වියදම්	50000
		200000		ප්‍රවාහන වියදම්	10000
				සේවක වැටුප්	25000
				ඇසුරුම් වියදම්	5000
				ලියාපදිංචි ගාස්තු	2500
				ලොරි රථය මිලදී ගැනීම	1000000
				ප/ගෙ/ශේෂය	107500
		12000000			12000000
2/1	ශේෂය 9/ගෙ	107500			

රු.107 500 (ලකුණු 02) (ශේෂය වැරදි නම් ඉහත පරිදි අයිතම දක්වා ඇතිනම් ලකුණු 01 දෙන්න)

(VII) ජංගම නොවන වත්කම් - ලොරි රථය රු. 1000000

ජංගම වත්කම් - මුදල් රු. 107500 (ලකුණු 02)

(X) මූලික සටහන් පොත් මූලාශ්‍ර ලේඛණ

මුදල් පොත ලදුපත වවුචරය

විකුණුම් ජර්නලය විකුණුම් ඉන්වොයිසිය (ලකුණු 02)

(X) ප්‍රවාහන වියදම් ගිණුම හර හර 10000

මුදල් ගිණුම බැර

10000

(ලකුණු 02)

1 කොටස

(2) (1) (අ) මිනිසා විසින් ජීවත් වීමේදී අනිවාර්යයෙන් සපුරාගතයුතු දෑ අවශ්‍යතා වේ.

(ලකුණු 1)

(ආ) පොදුවීම, සීමිත වීම, නිර්මාණය කළ නොහැකි වීම.

(ලකුණු 1/2 x2=1)

(11) (අ) අසත්‍ය (ආ) සත්‍ය (ඉ) සත්‍ය (ඊ) සත්‍ය

(111) (අ) සවිඳු , පූජා නගරයට පැමිණෙන බැතිමතුන්

(ලකුණු 1)

(ආ) පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගෙන් සවිඳුගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම

(ලකුණු 1)

(1v) (ආ) භූමිය , ශ්‍රමය, ව්‍යවසායකත්වය , ප්‍රාග්ධනය

(ලකුණු 2)

(3) (1)

ව්‍යාපාර සංවිධාන

පොද්ගලික අංශයට අයත්

රාජ්‍ය අංශයට අයත්

- ඒක පුද්ගල ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සංස්ථාපිත සමාගම්
- සමුපාකාර සමිති
- සමිති

මධ්‍යම රජය

පළාත් සභා

පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර

-රාජ්‍ය දෙපාර්තමේන්තු

-රාජ්‍ය සංස්ථා

-රාජ්‍ය සමාගම්

(ලකුණු 2)

(11) ඇල්මැනි පාර්ශවය

අරමුණු

සේවකයන්

සාධාරණ වැටුපක් ලබා ගැනීම/රැකියා සුරක්ෂිත බව

සැපයුම්කරුවන්

අඛණ්ඩ ඇණවුම් ලබා ගැනීම/නිසි පරිදි මුදල් ලබා ගැනීම

(111) (අ) සත්‍ය (ආ) අසත්‍ය (ඉ) සත්‍ය (ඊ) අසත්‍ය

(ලකුණු 2)

(1v) ශක්තිය - මූල්‍ය සම්පත් පැවතීම

අවස්ථාවක් - නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ පිහිටා තිබීම

(ලකුණු 2)

(4) (1) 1 පහසුවෙන් ආරම්භ කළහැකිවීම

2 වැඩි ප්‍රාග්ධනයක් රැස්කර ගතහැකිවීම

3 වගකීම හවුල්කරුවන් අතර බෙදියාම

4 සාමූහිකව තීරණ ගතහැකිවීම

(ලකුණු 2)

(11) අරමුණ /පරිමාණය / කළමනාකරණ කටයුතු කරන්නේ කවුරුන් ද යන වග

(ලකුණු 2)

(111) (අ) සත්‍ය (ආ) අසත්‍ය (උ) අසත්‍ය (ඊ) සත්‍ය

(ලකුණු 2)

(1v) 1.අනන්‍යතාවයක් ලැබීම

2. ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරුවීම

3. රජයෙන ලබා දෙන දිරි ගැන්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලැබීම

4. ණය ලබා ගැනීමේදී පහසුවක්වීම

(ලකුණු 2)

11 කොටස (ගිණුම්කරණය)

(5) (1) (අ) ව්‍යාපාරයක් හා වෙනත් පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරුව ගනුදෙනුවක් වේ

(ලකුණු 2)

(ආ) 1 ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා ඇත්දැයි දැන ගැනීමට

2 ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුසායක යන වල දැන ගැනීමට

3 නීතිමය අවශ්‍යතා ඉටුකිරීමට

4 ගනුදෙනු අමතකවීම හෝ අතපසු වීම නිසා සිදු වන අවාසි මග හරවා ගැනීමට

(ලකුණු 2)

(11)

ගනුදෙනුව	වත්තම් =	ශීඝ්‍රතම +	වගකීම්
01	වැඩිවේ	වැඩිවේ	
02	වැඩිවේ		වැඩිවේ
03	වැඩිවේ අඩුවේ	අඩුවේ	
04	අඩුවේ	අඩුවේ	
05	අඩුවේ වැඩිවේ		

(එක් ගනුදෙනුවකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(111)(අ) සිරිමල් ගිණුම හර රු 5000

(ආ) මුදල් ගිණුම හර රු 10000

විකුණුම් ගිණුම බැර රු 5000

ණයගැති ගිණුම බැර රු 10000

(උ) මුදල් හර රු 50000

(ඊ) මුදල් ගිණුම හර රු 100000

ප්‍රාග්ධන ගිණුම බැර රු 50000

බැංකු ණය ගිණුම බැර රු 100000

(නිවැරදි ද්විත්ව සටහනක් සඳහා ලකුණු 1 බැගින් ලකුණු 4 යි)

(6) (1) (අ) වත්කම් ගිණුම් / වගකීම් ගිණුම් / හිමිකම් / ආදායම් ගිණුම් / වියදම් ගිණුම්

(ලකුණු 2)

(ආ) - අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම

-අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම

-ව්‍යාපාරය විසින් පාලනය කිරීම

(ලකුණු 2)

(11)

ගනුදෙනුව	මූලාශ්‍ර ලේඛණය	හරවන ගිණුම	බැරවන ගිණුම
අ	ලදුපත	මුදල්	ප්‍රාග්ධන
ආ	ලදුපත	මුදල්	බැංකු ණය
ඉ	වවුචරය	ගැණුම්	මුදල්
ඊ	වවුචරය	විදුලි බිල්	මුදල්
උ	ජර්නල් වවුචරය	ලිබු	මොරටුව සමාගම

(එක් ගනුදෙනුවකට ලකුණු 1 බැගින් ලකුණු 4 යි)

(111) (අ)

හර අමාලිගේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයට අදාළ මුදල් ගිණුම

බැර

දිනය	ල.අ	විස්තරය	සපි	වටිනාකම	දිනය	වඅ	විස්තරය	සපි	වටිනාකම
25.01.01	001	ප්‍රාග්ධනය		100000	25.01.10	105	ගැණුම්		25000
25.01.02	002	බැංකු ණය		50000	25.01.20	106	ජල බිල්පත් ගෙවීම		5000
25.01.15	003	විකුණුම්		25000	25.01.23	107	උපකරණ මිලදී ගැනීම		30000
					25.01.17	108	සේවක වැටුප්		20000
					25.01.31		ප/ගෙ/ශේෂය		95000
				175000					175000

(ආ) 2025.01.31 දිනට මුදල් ශේෂය -රු.95000 යි.

(7) (1) (අ) - ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් ලෙස භාවිතා කළ හැකිවීම

- ලිඛිත සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකිවීම
- ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තර ලබා ගතහැකිවීම
- ගනුදෙනුව මූලික සටහන් පොත්වල ලිවීමේදී යොදා ගතහැකි වීම
- නිලධාරියෙකු විසින් අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිතව පැවරිය හැකිවීම

(ලකුණු $2 \times 1 = 2$)

(ආ) (1) මුදල් ගිණුම

(2) සුළු මුදල් පොත

(3) ගැණුම් ජර්නලය

(4) විකුණුම් ජර්නලය

(ලකුණු $4 \times 1/2 = 2$)

(11) හර මුදල් ගිණුම

බැර

දිනය	විස්තරය	සපි	වටිනාකම	දිනය	විස්තරය	සපි	වටිනාකම
25 /1/1	ප්‍රාග්ධනය		50000	25/1/2	ලිබඩු ගිණුම		20000
25/1/5	බැංකු ණය ගිණුම		25000	25/1/3	ගොඩනැගිලි කුලී ගිණුම		5000

(ලකුණු $1/2 \times 4 = 2$)

හර ප්‍රාග්ධන ගිණුම

බැර

දිනය	විස්තරය	සපි	වටිනාකම	දිනය	විස්තරය	සපි	වටිනාකම
				25/1/1	මුදල්		50000

(ලකුණු 1/2)

හර බැංකු ණය ගිණුම

බැර

දිනය	විස්තරය	සපි	වටිනාකම	දිනය	විස්තරය	සපි	වටිනාකම
				25/1/5	මුදල්		25000

(ලකුණු 1/2)

හර ලිබඩු ගිණුම

බැර

(ලකුණු 1/2)

දිනය	විස්තරය	සපි	වටිනාකම	දිනය	විස්තරය	සපි	වටිනාකම
25/1/2	මුදල්		20000				

හර

ගොඩනැගිලි කුලී ගිණුම

බැර

දිනය	විස්තරය	සපි	වටිනාකම	දිනය	විස්තරය	සපි	වටිනාකම
25/1/3	මුදල්		5000				

(ලකුණු 1/2)

(111) 2024 /01/01 දිනට ප්‍රාග්ධනය - රු 100000
 වර්ෂයේ ආදායම් - රු 50000 } (ලකුණු 01)
 අමතර යෙදූ ප්‍රාග්ධනය - රු 25000 }
 -රු 175000 → (ලකුණු 01)

අඩුකළා- වර්ෂයේ වියදම් -රු (45000) }
 ගැනිලි - රු(10000) } (ලකුණු 01)

2024/12/31 දිනට හිමිකම -රු120000 (ලකුණු 01)